

කාන්තා දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම සඳහා  
බලමණ්ඩල කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන  
කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්ක

2018/06/14 වන දින කොළඹ දිස්ත්‍රික් වැඩසටහන බලමණ්ඩල කාන්තාවන් 73 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

2018/06/29 දින කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලෙක්මතුමිය විසින් පැමිණ සිටි අමුත්තන් හා සහභාගී වූ බලමණ්ඩල කාන්තාවන් පිළිගනිමින් කෙටි අදහස් දැක්වමින් වැඩසටහන ආරම්භ කරන ලදී. බලමණ්ඩල කාන්තාවන් 85 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය විසින් සිදු කරන ලදී.

ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ජාත්‍යන්තර ඡන්ද ක්‍රමය පිළිබඳ පදනමේ (IFES) සම්පත් දායකාවන් වන නීතිඥ උදේනි තෙවරප්පෙරුම හා නීතිඥ ත්‍යාගි පියදාස යන මහත්මීන්ටද කොළඹ දිස්ත්‍රික් වැඩසටහන සඳහාද නීතිඥ ලසන්ති අත්තනායක මහත්මිය කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර ජාත්‍යන්තර ඡන්ද ක්‍රමය පිළිබඳ පදනමේ (IFES) නීතිඥ ශෙභාරා අතුකෝරල සහ නීතිඥ නිරාෂා පෙරේරා යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන 2 පවත්වන ලදී.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය පුළුල් කිරීම වෙනුවෙන් ලබා දෙන ලද 25 % කෝටාව අර්ථාන්විත ලෙස භාවිත කිරීම සඳහා නිවැරදිව ඡන්දය භාවිතා කරන්නේ කෙසේද? කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමේ වැදගත්කම, කාන්තාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මැතිවරණ කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදී.

කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් පහත දැක්වෙන මාතෘකා යටතේ දැනුම ලබා දෙන ලදී.

1. පළාත් පාලන ආයතනයක් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය
2. ඡන්දයකදී ඔබට කල හැකි භවිතාවන් පිළිබඳව
3. තමන්ගේ ඡන්ද අයිති පිළිබඳව (තමන්ගේම අයිතියක් බව)
4. ඡන්ද මධ්‍යස්ථනයකදී ඔබ අනුගමනය කල යුතු පියවර
5. අබාධිත සහිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අර්ථදක්වමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු 4 එනම්,

- පුරවැසි සහභාගීත්වය
- නීතියේ පාලනය
- දේශපාලන තරගකාරීත්වය
- යහපාලනය

යනාදි සංකල්ප පිළිබඳ ගැඹුරින් දැනුම ලබා දෙන ලදී. ප්‍රජාතන්ත්‍රවාදයේ නීතියේ රාමුව පිළිබඳව පැහැදිලි කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරන ලදී. එමෙන්ම ඡන්ද අයිතිය මෙවර ඡන්දයේ පවතින විශේෂ ලක්ෂණ හා නිදහස් හා සාධාරණ මැතිවරණයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න පිළිබඳවද සර්වජන ඡන්ද බලය පිළිබඳවද ගැඹුරින් පැහැදිලි කරන ලදී.

කාන්තාව හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් මැතිවරණ කාලවකවානුවකදී කාන්තාවකගේ භූමිකාවන් එනම්,

1. ඡන්ද අපේක්ෂිකාවක් ලෙස
2. ඡන්ද දායකාවක් ලෙස
3. ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සමාජිකාවක් ලෙස
4. ඡන්ද කටයුතු සිදු කරන නිලධාරීන් ලෙස

කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කරන ලදී.

කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයට, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීමේ වැදගත් කම පිළිබඳ දැනුම ලබා දෙන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනයේ ප්‍රතිශතය ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමග සසඳමින් පැහැදිලි කරන ලදී. මෙවර මැතිවරණයේදී කාන්තා නියෝජනය සඳහා ලබා දෙන ලද 25 % කෝටාව මෙන්ම නව ඡන්ද ක්‍රමය පිළිබඳවද පැහැදිලි කිරීම් සිදු කරන ලදී. එමෙන්ම දේශපාලන ක්ෂේත්‍රයට කාන්තාවන් පිවිසීමේදී මුහුණ පෑමට වන අභියෝග එනම්,

- පවුලේ පීඩනය
- ලිංගික අල්ලස්
- අපේක්ෂිකාවන්ගේ වරිත ඝාතනය
- සෘණාත්මක මාධ්‍ය භාවිතය

මෙම අභියෝග ජය ගන්නා ආකාරයත් පුරවැසියන් ලෙස වඩාත් සුදුසු නියෝජිතයින් දේශපාලන ආයතන සඳහා තෝරා පත් කිරීමේ වගකීම පිලිබඳවත් පැහැදිලි කිරීම් සිදු කරන ලදී. අවසාන වශයෙන් මෙම වැඩසටහන ආරම්භයක් ලෙස ගෙන ග්‍රාමීය මට්ටමින් කාන්තාවන් දේශපාලන වශයෙන් සවිබල ගැන්වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් පිළිබඳ සැලැස්මක් අද දින උගත් දේ ඇසුරින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. එහිදී බලමණ්ඩල නියෝජිතවරියන් විසින් එම යෝජනා ඉදිරිපත් කරන ලදී.

මෙවන් වැඩසටහන් පැවැත්වීම පිලිබඳ පැමිණ සිටි බලමණ්ඩල නියෝජිතවරියන් ජාතික කාන්තා කමිටුවට තම ස්තුතිය පල කල අතර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරිනිය විසින් මෙම වැඩසටහන අති සාර්ථකව සිදු කිරීම සඳහා සහය දුන් සැමට ස්තුතිය පල කරන ලදී. මෙම වැඩසටහන ප. ව. 4.00 ට පමණ නිමාවට පත් විය. බලමණ්ඩල කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මෙම වර්ෂයේ පෙබරවාරි මස 2 වන දින කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කල අතර 2018 වර්ෂයේ ජූලි මස 13 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හා අගොස්තු මස 3 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

**කොළඹ දිස්ත්‍රික් වැඩසටහනේ විවිධ අවස්ථා...**



වැඩසටහනට සහභාගී පිරිස ප්‍රායෝගික ක්‍රියාකරකම් හි නිරත වෙමින්



වැඩසටහනට සහභාගී වූ බල මණ්ඩල කාන්තාවන් ගෙන් පිරිසක්

කූගල්ල දිස්ත්‍රික් වැඩසටහනේ විවිධ අවස්ථා...



ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය විසින් මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන ලද අවස්ථාව



කූගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලෙක්මතුමිය විසින් සිය අදහස් දැක්වීම සිදු කල අවස්ථාව



වැඩසටහනට සහභාගී වූ බල මණ්ඩල කාන්තාවන් ගෙන් පිරිසක්



වැඩසටහනට සහභාගී පිරිස ප්‍රායෝගික ක්‍රියාකරකම් හි නිරත වෙමින්

